

(ඊ) ජාත්‍යන්තර ගනුදෙනු සහ විදේශීය වත්කම්

ලංකාවේ ජාත්‍යන්තර ගනුදෙනු හා විදේශීය වත්කම් පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛන තොරතුරු පරිශීෂ්ටයේ 27 සිට 31 කෙක් වූ සංඛ්‍යා සටහන්වලින් දැක්වේ. ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇත්තේ, අදාළ කාලය තුළදී ඇත්ත වශයෙන් සිදු වූ ලැබීම් හා ගෙවීම් පිළිබඳ විනිමය පාලන වාර්තාවලිනි. මෙම තොරතුරු විදේශීය වෙළෙඳාම් අංශයෙහි ප්‍රයෝජනයට ගනු ලබන රේගු වාර්තා පදනම් කොට ගත් තොරතුරුවලට වඩා වෙනස් වනු ඇත.

ප්‍රධාන හැඩ ගැස්ම

1966 වර්ෂය තුළ ලංකාවේ ජාත්‍යන්තර ගනු දෙනු සිදු වූ ආකාරය 1965 වර්ෂයට වඩා කරුණු කීපයකින් ම වෙනස් වී ඇත. 1964 දීට වඩා 1965 දී වෙළෙඳ භාණ්ඩ ගිණුම අතින් සහ අදිසි ගිණුම අතින් ජාත්‍යන්තර ගනුදෙනුවල දියුණු තත්ත්වයක් පිළිබිඹු වන අතර 1966 දී සැලකිය යුතු පිරිහීමක් දක්නට ලැබේ. 1965 දී වෙළෙඳ ගනුදෙනු අතින් වෙළෙඳ භාණ්ඩ ගිණුම රුපියල් දශ ලක්ෂ 128 ක අතිරික්තයක් පෙන්නුම් කළ නමුත් 1966 දී මෙම ගනුදෙනු සම්බන්ධයෙන් රුපියල් දශ ලක්ෂ 123 ක පමණ හිඟයක් පෙන්නුම් කෙරේ. එමෙන්ම 1965 දී ලංකාවේ (භාණ්ඩවලින් ලැබුණ ත්‍යාග ඇතුළුව) අදිසි ගිණුම සම්බන්ධයෙන් රුපියල් දශ ලක්ෂ 8 කට ආසන්න අතිරික්තයක් වූ අතර, 1966 දී රුපියල් දශ ලක්ෂ 19 ක හිඟයක් සිදු විය. 1966 දී ලංකාවේ ජාත්‍යන්තර ගනුදෙනුවල 'වෙළෙඳ භාණ්ඩ සහ අදිසි' යන ගිණුම් දෙකෙහි ඇති වූ මෙම සැලකිය යුතු හිඟය නිසා වෙළෙඳ ගිණුමෙහි ගනු දෙනුවල රුපියල් දශ ලක්ෂ 142 ක මුළු ජංගම ගිණුම් හිඟයක් ඇති විය ; එහෙත් 1965 වර්ෂයේ මේ සම්බන්ධයෙන් රුපියල් දශ ලක්ෂ 136 ක අතිරික්තයක් විය.

ලංකාවේ ජාත්‍යන්තර ගනුදෙනුවල ජංගම ගිණුමෙහි ඇති වූ මෙම අවාසි දයක තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ 1966 ආරම්භයේ දී විදේශීය විනිමය අය වැය ලේඛනය සකස් කළ විට බලාපොරොත්තු වූ ඉලක්කයට වඩා රුපියල් දශ ලක්ෂ 156 ක් අපනයන අය බලවත් ලෙස අඩු වීමය. 1965 වර්ෂය හා සසඳා බලන කල අපනයන ආදායමෙහි ඇති වූ අඩුවීම රුපියල් දශ ලක්ෂ 235 කට ආසන්නය. අපනයන ආදායමෙහි ඇති වූ මෙම අවාසි සහිත වෙනස් වීමන් සමගම අපනයන වෙනුවෙන් වූ ගෙවීම්හි වැඩි වීමක් ද විදේශීය පොළී ගෙවීම් සහ ආයෝජන ආදායම් රටින් පිටවීම් හේතු කොට ගෙන විදේශීය සංක්‍රාම ගෙවීම් අධික වීමක් ද සිදු විය. ක්‍රමක්ෂයය හෙවත් රාජ්‍ය ණය හෝ ලංකාව තුළ වූ විදේශීය ආයෝජන වශයෙන් කලින් ලංකාවට ගලා ආ විදේශීය ප්‍රාග්ධනය රටින් පිටවීම සඳහා අවශ්‍ය විදේශීය විනිමය ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වීම නිසා ජංගම ගිණුම අතින් ලංකාවට මුහුණ පෑමට සිදු වූ ජාත්‍යන්තර ගනුදෙනු දුෂ්කරතාවන් තව දුරටත් උග්‍ර විය ; මෙම විදේශීය විනිමය ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රමාණය 1965 දී රුපියල් දශ ලක්ෂ 75 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 114 ක් විය.

කරුණු මෙසේ වූ විට ලංකාව තම අඩු වූ අපනයන ආදායම අනුව කටයුතු කිරීමට උත්සාහ කළා නම් ගිවිස ගත් පෞද්ගලික සහ රාජ්‍ය ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් පැත්තකට කිරීමෙන් පසු, තම ආනයන වැඩ පිළිවෙල උග්‍ර ලෙස අඩු කිරීමට, සමහර විට 1965 දී වූ ඉතා පහත් මට්ටමටත් වඩා අඩුවෙන් අඩු කිරීමට, ඇයට සිදු වන්නට ඉඩ තිබිණි. 1965 අවසානයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන පරිමාව ඉතා පහත් මට්ටමකට සීමා කිරීමට සිදු වූ හෙයින්, 1966 දී තව දුරටත් ආනයන සීමා කිරීමෙන් අමු ද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ ගෙන්වීම ද තව දුරටත් සීමා කරන්නට සිදු වීමට ඉඩ තිබුණි. එවිට එහි ප්‍රතිඵලය වන්නට ඉඩ තිබුණේ දේශීය ප්‍රාග්ධන සම්පාදනය අඩු වීමත්, පවත්නා යන්ත්‍රෝපකරණවල ධාරිතාව ප්‍රයෝජනයට යෙදීම උන වීමත් හා ආර්ථික වර්ධනය සිසුතාව අඩු වීමත්ය. අභ්‍යන්තර මිළ සාධකරණය කිරීමේ කාර්යය ද ඉතාමත් අපහසු වන්නට ඉඩ තිබුණි. එහෙත්, මෙම අවසානවේ දී, ප්‍රධාන වශයෙන් සහභාගි

සංඛ්‍යා සටහන II (ඊ) I
ලංකාවේ ජාත්‍යන්තර ගනුදෙනු (අ)

වර්ෂය	(1) අපනයන (මුළු)	(2) ආනයන (මුළු)		(3) වෙළෙඳ ශේෂය		(4) ඉද්ධ අදිසි (හාත්ති වශයෙන් ලැබුණු ආධාර ඇතුළුව)	(5) වර්තන ගිණුමේ ශේෂය		(6) දිගු කාලීන ප්‍රාග්ධන (ඇ)	(7) මූලික ශේෂය 5 (1) සහ (6) එකතුව	(8) කෙටිකාලීන ප්‍රාග්ධන (ඉද්ධ) (ඇ)	(9) වැරදීම හා අත්හැරීම්	(10) විදේශීය වත්කම් වෙනස (ලැබීම්) +	(11) කාලයේදී අවසානයේදී මුළු විදේශීය වත්කම්	(12) වත්කම් (රන් පවුම් ණයන්දන් අරමුදල් අත්හැර)
		(i) එකතුව	(ii) එයින් වෙළෙඳ ගනු දෙනු (ඇ)	(i) 3 (1) සහ (4) එකතුව (ඉද්ධ)	(ii) එයින් වෙළ ද ගනුදෙනු සඳහන් වර්තන ගිණුම ශේෂය										
1957	1,669	1,764	- 95	- 45	- 100	- 195	- 127	- 18	- 213	- 1	-	-	-214	1,062	973
1958	1,624	1,713	- 89	- 11	- 64	- 153	- 119	8	- 145	+32	-16	-129	-129	933	838
1959	1,773	1,958	- 185	- 49	- 23	- 208	- 66	32(ඉ)	- 176	-	+ 1	+29	-175(ඉ)	734	655
1960	1,796	2,006	- 210	- 127	- 10	- 220	- 63	22	- 198	-24	+29	+29	-193	541	458
1961	1,707	1,794	- 87	- 5	- 7	- 95	- 48	11	- 84	+93	-19	-	- 9	532	441
1962	1,763	1,906	- 143	- 47	- 3	- 140	- 81	39	- 101	+42(ඊ)	+31	+4	- 28	504	407
1963	1,708	1,869	- 161	- 27	- 7	- 168	- 82	80	- 88	+42(ඊ)	+ 4	+ 4	- 42	462	359
1964	1,767	1,960	- 193	- 39	- 33	- 160	- 82	69(ඉ)	- 92	+33	- 8	- 6	- 51(ඉ)	351	305
1965	1,909	1,922	- 13	+ 128	+ 72	+ 59	+ 136	+ 58(ඉ)	+ 117	+ 3(ඊ)	- 8	- 6	+114(ඉ)	440	408
1966(උ)	1,674	2,023	- 349	- 123	+ 44	- 305	- 142	+ 113	- 192	+ 75(ඊ)	- 5	- 5	-122	318	282

- (අ) ලැබී ඇති හා ගෙවා ඇති විනිමය අනුව සකසා ඇති විනිමය පාලන සංඛ්‍යා තොරතුරු අනුව.
- (ආ) පහත සඳහන් දෑ ඇතුළත්ය. (1) වෙළෙඳ බැංකු වල විදේශීය විනිමය ගනු දෙනු, (2) වෙළෙඳ බැංකු බැංකු බැංකු ගිණුම් (3) මහ බැංකුවේ විනිමය ගනුදෙනු, (4) ගෙවුම් ගිණුම් ගනුදෙනු සහ (5) විශේෂ ගිණුම් පහසුකම් තුනකි විදින සමාගම (එනම්, රන් පවුම් වැවිලි සමාගම සහ වෙවෙළද ගිණුම්) මගින් කරනු ලබන ගනුදෙනු.
- (ඇ) පෞද්ගලික සහ රජයේ දිගු කාලීන ප්‍රාග්ධන 'සංවලනයේ (ඉද්ධ) ඇතුළත් වේ. බැර ශේෂය මෙසේය. 1957 රුපියල් දහ ලක්ෂ 23, 1958 රුපියල් දහ ලක්ෂ 23, 1959 රුපියල් දහ ලක්ෂ 42, 1960 රුපියල් දහ ලක්ෂ 27, 1961 රුපියල් දහ ලක්ෂ 24, 1962 රුපියල් දහ ලක්ෂ 46, 1963 රුපියල් දහ ලක්ෂ 82, 1964 රුපියල් දහ ලක්ෂ 79, 1965 රුපියල් දහ ලක්ෂ 72 සහ 1966 රුපියල් දහ ලක්ෂ 158.
- (ඈ) ද්විපාර්ශ්වීය වෙළෙඳ හා ගෙවීම් ගිණුම් යටතේ වගකීම් වල වෙනස්වීම් ද, ජන හිනි 480 ප්‍රතිපාර්ශ්වීය අරමුදල් වෙළෙඳ බැංකු විදේශිතව ඇති වගකීම් හා ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලෙන් ගන්නා මුදල් ඇතුළත් වෙයි. 1964, 1965 සහ 1966 සංඛ්‍යාවනව සහල් ආනයනය සඳහා මුද්‍රාලයට දිය යුතු ප්‍රමාණය ඇතුළත් වෙයි.
- (ඉ) 1959 රුපියල් දහ ලක්ෂ 24 ක් ද, 1964 රුපියල් දහ ලක්ෂ 60 ක් ද, 1965 රුපියල් දහ ලක්ෂ 25 ක් ද වශයෙන් ආපසු ගෙවන ලද රන් පවුම් ණය ඇතුළත් නොවේ. මෙවා ප්‍රධාන වශයෙන් එකතු වන රන් පවුම් ණය නිදන් අරමුදල් වලින් බෙරන ලදී.
- (ඊ) 1961 සහ 1962 දී රුපියල් දහ ලක්ෂ 53.8 බැගින් හා 1965 දී රුපියල් දහ ලක්ෂ 109.4 හා 1966 දී දහ ලක්ෂ 144.0 ක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් මුදල් ඇතුළත්ය. එයින් කලින් ලබා ගන්නා ලද බෙරු රුපියල් දහ ලක්ෂ 35.7 ක් සහ ලංකාවේ සලකා, 1965 දී බොලර් දහ ලක්ෂ 45 (රුපියල් දහ ලක්ෂ 214.2) සිට බොලර් දහ ලක්ෂ 62 (රුපියල් දහ ලක්ෂ 295.1) දක්වා ද, 1966 දී බොලර් දහ ලක්ෂ 78 (රුපියල් දහ ලක්ෂ 371.3) දක්වා ද වැඩි වීම නිසා 1965 දී රුපියල් දහ ලක්ෂ 20.2 හා 1966 දී රුපියල් දහ ලක්ෂ 19.0 ක් වූ රන් රන් දීමනා අඩු කොට ඇත.
- (උ) තාවකාලිකයි.

රටවලින් ලත් ආධාරවලින් යුත් විදේශ ආධාර රට තුළට ගලා ඒම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වූ නිසා, ආනයන, අඩු වූ අපනයන ආදිය මට්ටම දක්වා අඩු කිරීමේ අවශ්‍යතාව අඩු විය. ලංකාව තුළට ගලා ආ මුළු දීර්ඝ කාලීන විදේශ ප්‍රාග්ධනය 1965 දී රුපියල් දශ ලක්ෂ 142 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 224 ක් විය. 1966 දී ප්‍රාග්ධන ගිණුමෙහි ශුද්ධ ශේෂය රුපියල් දශ ලක්ෂ 113 ක් විය. ජංගම ගිණුම් හිඟය වන රුපියල් දශ ලක්ෂ 305 (සියළු වෙළෙඳ භාණ්ඩ ආධාර ආනයන සහ භාණ්ඩවලින් ලැබුණු ත්‍යාග ඇතුළුව), ශුද්ධ ප්‍රාග්ධන ගිණුම් ශේෂය වන රුපියල් දශ ලක්ෂ 113 සමඟ හිලවූ කළ විට 1966 දී ගෙවිය යුතු ' මූලික හිඟය ' වනුයේ රුපියල් දශ ලක්ෂ 192 කි. *1965 දී මෙම හිඟය වූයේ රුපියල් දශ ලක්ෂ 117 කි.

1966 දී වූ මෙම මූලික හිඟය පියවනු ලැබූයේ ලංකාවේ විදේශීය වත්කම්වලින් රුපියල් දශ ලක්ෂ 122 ක් වැය කිරීමෙන් හා රුපියල් දශ ලක්ෂ 71.4 ක (ශුද්ධ) * මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමෙන් ය. මේ අනුව බලන කල මෙම හිඟය පියවීම සඳහා අඩු වෙමින් තිබුණු ලංකාවේ විදේශ විනිමය සංචිතය (රන් පවුම් ණය නිදන් අරමුදලේහි ශුද්ධ ශේෂය) තව දුරටත් යෙදවීමට සිදු විය. මේ නිසා අපේ විදේශ විනිමය සංචිතය 1965 අවසානයේ දී වූ රුපියල් දශ ලක්ෂ 408, 1966 අවසානය වන විට රුපියල් දශ ලක්ෂ 282 දක්වා (එනම් සාමාන්‍යයෙන් මාස දෙකක ආනයන සඳහා ගෙවීමට අවශ්‍ය මුදලට වඩා අඩු මුදලකි) අඩු විය. 1966 දී රුපියල් දශ ලක්ෂ 4 ක් අතිරේක වශයෙන් රන් පවුම් ණය නිදන් අරමුදල සඳහා ගෙවන ලදී.

විදේශීය සංචිත සහ ඒවා ප්‍රයෝජනයට ගැනීම

1966 දී ඉපයූ විදේශීය විනිමයෙන් ලංකාවේ ප්‍රයෝජනයට යෙදිය හැකිව තිබූ ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 1,880 ක් වූ අතර, 1965 දී එය රුපියල් දශ ලක්ෂ 2,108 ක් විය. වෙළෙඳ භාණ්ඩ අපනයන කිරීමෙන් ලැබූ ආදායම 1965 දී රුපියල් දශ ලක්ෂ 1,909 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 1,674 ක් විය ; සේවාවන් වලින් ලැබූ ආදායම 1965 දී රුපියල් දශ ලක්ෂ 199 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 206 ක් විය. කෙසේ වුවද, 1966 දී ලංකාව ප්‍රයෝජනයට ගත් විදේශීය සම්පත් ප්‍රමාණය වූ රුපියල් දශ ලක්ෂ 2,407 එම වර්ෂය තුළ දී — උපයන ලද මුදල් ප්‍රමාණයට වඩා රුපියල් දශ ලක්ෂ 527 කින් (එනම් 28% කින්) වැඩි විය. මෙසේ කිරීමට හැකි වූයේ (අ) 1965 අවසාන වන විට මධ්‍යස්ථ ප්‍රමාණයකට වැඩි වී තිබුණ ලංකාවේ විදේශීය වත්කම්වලින් ලබා ගැනීමෙන් ද, (ආ) දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන ණය සහ දීමනා ලබා ගැනීමෙන් ද, (ඇ) විලම්බිත ගෙවුම් ස්වරූපයෙන් කෙටි කාලීන වගකීම් සමූහවල කිරීමෙන් ද, හා (ඈ) විදේශීය අංශවලින් ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මුදල් අරමුදලින් කෙටි කාලීන ණය ගැනීමෙන් ද විය. එම නිසා 1966 දී 1965 දීට වඩා උසස් තත්ත්වයකින් විදේශීය සම්පත් ප්‍රයෝජනයට ගැනීමට ලංකාවට හැකි විය — ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එක් අතකින්, 1965 වර්ෂය තුළ විදේශීය වත්කම් සෑහෙන ප්‍රමාණයකට ගොඩ නැංවී තිබීමත්, අනෙක් අතින්, ආධාර දුන් රටවල්වලින්ද වෙනත් වෙළෙඳ කොටස් කරුවන්ගෙන් ද හා ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ද ආය ලබා ගත් ආධාර ක් විය.

පහත දැක්වෙන II (ඊ) 2 වැනි සංඛ්‍යා සටහනෙහි පෙන්වුම් කර ඇති පරිදි, වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් හා පිට රටට විකුනන ලද සේවාවන්ගෙන් ලංකාව 1966 දී ඉපයූ මුළු ආදායම වන රුපියල් දශ ලක්ෂ 1,880 ට මිදි හරිය පිරවීම නොයෙක් ණය පහසුකම් සහ විදේශීය රටවලින් භාණ්ඩවලින් ලත් ත්‍යාගවලින් සිදු කැරිණි. එසේ ලබා ගන්නා ලද මුදල් සම්පත් ප්‍රමාණයෙන් රුපියල් දශ ලක්ෂ 224 ක් ණය සහ දීමනා ස්වරූපයෙන් ගත් ආධාරවලින් යුක්ත විය. මෙයින් රුපියල් දශ ලක්ෂ 173ක් ණයමුදල් වූ අතර රුපියල් දශ ලක්ෂ 51 ක් දීමනා විය.* * දීමනා ද

* ජංගම හා ප්‍රාග්ධන ගිණුම් බැහැර කිරීමෙන් පසුව වූ ශුද්ධ ගෙවුම් ශේෂ තත්වය මේ වෙයි.
** ජාත්‍යන්තර මුදල් අරමුදල වෙනුවෙන් ලංකාව ගෙවිය යුතු කොටස රුපියල් දශ ලක්ෂ 371.3 දක්වා වැඩි කිරීම නිසා රත්තන් දයක මුදල ගෙවීම පිණිස විශේෂ වැඩ පිළිවෙළක් යටතේ ජාත්‍යන්තර මුදල් අරමුදලින් ණයට ගන්නා ලද රුපියල් දශ ලක්ෂ 19 ක අතිරේක ණය මුදල මෙයට ඇතුළත් නොවේ.

ඇතුළත්ව, යෝජනා ක්‍රම ආධාර සහ සහභාගී රටවලින් ලත් ආධාර පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 75 ක් සහ රුපියල් දශ ලක්ෂ 132 ක් විය. 1966 වර්ෂය තුළදී ලංකාවට ලැබුණු මෙම සම්පත්වලට තවත් අතිරේක වශයෙන්, නොයෙක් විදේශීය ආයතනවලට තිබූ අපගේ කෙටි කාලීන වගකීම් වැඩි කිරීමෙන් ද, ලංකාවේ විදේශීය වත්කම්වලින් ලබා ගැනීමෙන් ද මුදල් ලබා ගැනීමට සිදු විය. ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ලබාගත් මුළු මුදල රුපියල්දශ ලක්ෂ 144* ක් වූ අතර ලංකාව ද්විපාර්ශ්වික ගෙවීම් කොන්දේසි යටතේ තම වගකීම් රුපියල් දශ ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කළාය. අමතර වශයෙන් තවත් රුපියල් දශ ලක්ෂ 30.6 ක් 1966 අවසානයේ දී ණය වී ඇත. වාසි සහිත ජාත්‍යන්තර ගනුදෙනු තත්ත්වයක් තිබූ හෙයින් 1965 දී ලංකාව තම විදේශීය සම්පත් (ඉද්ධ රන් පවුම් ණය නිදන් අරමුදල්) රුපියල් දශ ලක්ෂ 408 දක්වා ගොඩ නංවා තිබිණි. 1966 දී මෙම විදේශීය සම්පත්වලින් රුපියල් දශ ලක්ෂ 122 ක්, 1966 වර්ෂය තුළ ලංකාව මුහුණ පෑ ගෙවුම් අසමතුලිතතාව පියවීම සඳහා ලබා ගන්නා ලදී. එමනිසා, නොයෙක් ජාත්‍යන්තර ගෙවුම් සිදු කිරීම සඳහා ලංකාවට ලැබුණු සම්පත්වලින් 79% ක් 1966 වර්ෂය තුළ උපයන ලද විදේශීය විනිමයයෙන් ද, 9 % ක් නොයෙක් ප්‍රාග්ධන ගලා ඊම්වලින් ද (මින් 76% ක් ණය මුදල් වූ අතර 23% ක් දීමනා විය), 7% ක් කෙටි කාලීන වගකීම්වලින් ද, 5% ක් එකතු වූ විදේශීය විනිමය ඉතිරි කිරීමවලින් ද සැපයිණි.

1966 දී ලංකාවට අයත්ව තිබූ මුළු විදේශීය සම්පත් ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 2,407 ක් විය. මින් රුපියල් දශ ලක්ෂ 2,023 ක් (එනම් 84% ක්) වෙළෙඳ භාණ්ඩ ආනයන සඳහා ගෙවී මට ද, රුපියල් දශ ලක්ෂ 225 ක් (එනම් 9%) ක් සේවාවන් සඳහා ගෙවීමට ද යොදනු ලැබූ අතර විදේශීය ණය ක්‍රමක්ෂය වෙනුවෙන් සහ විදේශ්වලට අයිති ප්‍රාග්ධනය රටින් පිට වීම වෙනුවෙන් ද රුපියල් දශ ලක්ෂ 114 (එනම් 5% ක්) උරා ගනු ලැබීය. සේවා ගෙවීම් සඳහා යොදන ලද විදේශීය සම්පත් වලින් රුපියල් දශ ලක්ෂ 30 ක් (එනම් 13% ක්) ආයෝජන ආදායම් රටින් පිට කිරීම සඳහා ද, රුපියල් දශ ලක්ෂ 32 ක් (එනම් 14% ක්) සංක්‍රමණය වන්නාවූන්ගේ සංක්‍රාම ගෙවුම් සඳහා ද, රුපියල් දශ ලක්ෂ 21 ක් (එනම් 9% ක්) පොළී ගෙවුම් සඳහා ද විය. එමෙන් ම, රටින් පිට වූ ප්‍රාග්ධනය සඳහා ද, ණය ක්‍රමක්ෂය සඳහා ද යොදවන ලද මුදල් වලින්, රුපියල් දශ ලක්ෂ 11 (එනම් 10% ක්) පෞද්ගලික ප්‍රාග් ධනය රටින් පිට වීම සඳහා වූ අතර, එය ප්‍රධාන වශයෙන් තෙල් සමාගම්වලට වන්දි වශයෙන් ගෙවන ලද රුපියල් දශ ලක්ෂ 9 න් යුක්ත විය. ප්‍රාග් ධන ක්‍රමක්ෂය සඳහා යොදවන ලද සම්පත්වලින් රුපියල් දශ ලක්ෂ 30 ක් (එනම් 26% ක්) රාජ්‍ය ණය ආපසු ගෙවීම් වශයෙන් විදේශීය රාජ්‍යවලට කළ ගෙවීම් සඳහා යොදවන ලද අතර, රුපියල් දශ ලක්ෂ 54 (එනම් 64 % ක්) ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් නැවත මිලට ගැනීම් උදෙසා උරා ගන්නා ලදී.

1966 තුළ විස්තරාත්මක හැඩ ගැස්ම

(අ) වෙළෙඳ භාණ්ඩ ගිණුම

1966 දී වෙළෙඳ භාණ්ඩ ගිණුම් ශේෂයෙහි (වෙළෙඳ ගනුදෙනු සහ ආධාරවලින් ගෙවන ලද ආනයන යන දෙකොටස ම ඇතුළුව) රුපියල් දශ ලක්ෂ 349 ක හිඟයක් පෙන්නුම් කෙරේ; එහෙත් 1965 දී මෙම හිඟය වූයේ රුපියල් දශ ලක්ෂ 13 ක් පමණි. මෙය 1960 න් පසුව ඇති වූ විශාල ම හිඟය වන අතර එය ලෝක බැංකුවෙහි අනුග්‍රහය යටතේ 1965 දී ආරම්භ කරන ලද ලංකාවට ආධාර දීමේ වැඩි පිළිවෙලෙහි බල පෑම ද පිළිබිඹු කරයි. ආධාරවලින් ගෙවන ලද ආනයන බැහැර කළ විට වුවද වෙළෙඳ භාණ්ඩ ගිණුමෙහි හිඟය රුපියල් දශ ලක්ෂ 123 ක් වනු ඇත ; එහෙත් 1965 අවුරුද්දේ එය රුපියල් දශ ලක්ෂ 128 ක අතිරික්තයක් පෙන්නුම් කළේය. මේ අනුව බලන කල වුවද, මෙය 1960 න් පසුව ඇති වූ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ විශාලම වෙළෙඳ භාණ්ඩ හිඟය වන්නේ ය ; 1960 දී එය රුපියල් දශ ලක්ෂ 127 ක් විය.

* ජාත්‍යන්තර මුදල් අරමුදලට ගෙවිය යුතු ලංකාවේ කොටස රුපියල් දශ ලක්ෂ 371.3 දක්වා වැඩි කිරීම නිසා රන්රන් දායක මුදල ගෙවීම පිණිස ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ලබා ගත් රුපියල් දශ ලක්ෂ 19 ද මෙයට ඇතුළත්ය.

සංඛ්‍යා සටහන II (ඊ) 2

විදේශීය මුදල් මාර්ග සහ 1965 හා 1966 දී ඒවා යෙද වූ අයුරු

	රුපියල් දශ ලක්ෂ		කොටස්වල සියයට ගණන	
	1965	1966	1965	1966
(අ) මුදල් මාර්ග				
1. වෙළෙඳ භාණ්ඩ අපනයන නැ. වි. ස.	1,909	1,674	81	70
2. ජංගම අදිසි	199	206	8	9
3. ප්‍රාග්ධන ලැබීම්	142	226	6	9
ඒවායින් —				
(අ) ණය (i)	77	173	55	76
(ආ) දීමනා (i)	65	51	45	23
(ඇ) පෞද්ගලික ප්‍රාග්ධනය	—	2	—	1
4. කෙටිකාලීන වගකීම්	109	175	5	7
ඒවායින්				
(අ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීම් (දළ) (ii)	109	144	100	82
(ආ) ද්විපාර්ශ්වීය ගෙවීම් ගිවිසුම් ශේෂයේ වැඩිවීම	—	31	—	18
5. විදේශීය වත්කම් අඩුවීම (රන් පවුම් ණය නිදන් අරමුදල් අඩු කොට	—	126	—	5
එකතුව	2,359	2,407	100	100
(ආ) යෙදවූ අයුරු				
6. වෙළෙඳ භාණ්ඩ ආනයන මි. ර. ගැ.	1,922	2,023	81	84
ඒවායින් ආධාර	142	224	7	11
7. ජංගම අදිසි	199	225	8	9
ඒවායින්				
(අ) ආයෝජන ආදායම	4	30	2	13
(ආ) සංක්‍රමිකයන්ගේ පැවරීම්	31	32	16	14
(ඇ) පොළී ගෙවීම්	22	21	11	9
8. ප්‍රාග්ධන ක්‍රම ක්ෂය හෝ ආපසු ගැවීම	75	114	3	5
(අ) පෞද්ගලික	3	11	4	10
(ආ) නිල	16	30	21	26
(ඇ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රතිමිලට ගැනීම් හා හා රන්රන් දායක මුදල් දීමනා	56	73	75	64
9. කෙටිකාලීන වගකීම් (iii)	69	53	3	2
10. විදේශීය වත්කම් වැඩිවීම (රන් පවුම් ණය නිදන් අරමුදල් අඩුකොට)	103	—	5	—
11. ශීර්ෂ තුලනය	— 9	— 8	—	—
එකතුව	2,359	2,407	100	100

- (i) සංවර්ධන ක්‍රම ආධාර හා භාණ්ඩ ආධාර වශයෙන් ලැබුණු ණය මුදල් ඇතුළත්ය.
- (ii) ලංකාවේ සලාකය බොලර් දශ ලක්ෂ 45 සිට 1965 දී බොලර් දශ ලක්ෂ 62 ට ද 1966 දී බොලර් දශ ලක්ෂ 78 ට ද වැඩි කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 1965 දී රුපියල් දශ ලක්ෂ 20 ක් හා 1966 දී රුපියල් දශ ලක්ෂ 19 ක් වශයෙන් ලබාගත් රන්රන් දීමනා ඇතුළත්ය.
- (iii) 1966 වසරේ කෙටි කාලීන වගකීම් ද්විපාර්ශ්වීය ගෙවීම් ගිවිසුම් ශේෂ අඩුවීමකින් විශේෂ ගිණුම් පහසුකම් හුක්කි විදින වෙළෙඳ ආයතන වල ශේෂ වෙනස්වීමකින් හා රජය විසින් ආනයනය කැරුන ආහාර වෙනුවෙන් වූ විලම්බිත ගෙවුමකින් සමන්විත වෙයි.

1966 දී වෙළෙඳ භාණ්ඩ අපනයන රුපියල් දශ ලක්ෂ 1,674 ක් වූ අතර එය 1965 දීට වඩා රුපියල් දශ ලක්ෂ 235 කින් අඩු වී ඇත. වෙළෙඳ භාණ්ඩ ආනයන (ආධාරවලින් ගෙවන ලද ආනයන ද ඇතුළුව) රුපියල් දශ ලක්ෂ 2,023 ක් වූ අතර එය 1965 දීට වඩා රුපියල් දශ ලක්ෂ 101 කින් වැඩි වී ඇත. මේ අනුව, 1965 දී වෙළෙඳ හිඟය රුපියල් දශ ලක්ෂ 13 ක් වූ නමුත් 1966 දී එම හිඟය රුපියල් දශ ලක්ෂ 349 ක් විය. 1966 දී අපගේ අපනයන වලින් ලැබුණු ආදායම මෙසේ සැලකිය යුතු පරිද්දෙන් අඩු වීමට හේතු වූ ප්‍රධාන කාරණා වනුයේ රබර් හැරුණු විට දේශීය අපනයන පරිමාව තියුණු ලෙස අඩු වීමත් සියලු භාණ්ඩවලම පාහේ සාමාන්‍ය අපනයන මිල ගණන් පහළ බැසීමත්ය. කලින් අවුරුද්ද හා සසඳා බලන කල අපගේ අපනයන පරිමාව පහළ බැසීමට ප්‍රධානතම හේතුව වූයේ නිෂ්පාදනය, විශේෂයෙන් ම තේ හා පොල් සම්බන්ධයෙන්, අඩු වීමය. 1966 දී තේ අපනයන තියුණු ලෙස අඩු වීමෙන් පෙන්නුම් කරන එක් කාරණයක් නම් 1965 දී ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කළ හැකි වූයේ නොග අඩු කිරීමෙන් බවයි. තවද, 1966 යේ අවසාන කාර්තුව තුළ ඇතිවූ වැඩ වර්ජනය එම වසරේ අවසාන මාස කීපය තුළ පිට රට පටවන ලද අපනයන පරිමාව අඩු කිරීමට හේතු වන්නට ඇත. කෙසේ වුවද, අඩු වූ තේ සහ පොල් අපනයන පරිමාවට අසමාන පරිද්දෙන්, රබර් අපනයන පරිමාව 1965 දීට වඩා 1966 දී සැලකිය යුතු ලෙසින් වැඩි විය ; මෙම වැඩි වීමෙන් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරනුයේ නැවත පැළ සිටුවන ලද පෙදෙස්හි නිෂ්පාදනය ආරම්භ වීම හේතු කොට ගෙන නිෂ්පාදන ප්‍රමාණය වැඩි වී ඇති බවයි.

1966 දී අපනයනය කරන ලද පරිමාව දුර්වල වීම, 1966 දී අපනයනය කරන ලද ප්‍රධාන පෙළේ සහ පහත් පෙළේ සියළු භාණ්ඩවලම පාහේ එක සමාන ලෙසින් සිදුවූ මිළ අඩු වීමෙන් තවත් උග්‍ර විය. මේ අනුව මහ බැංකු මිල දර්ශකය (1958=100) අනුව මණිනු ලැබූ කල තේ වල සාමාන්‍ය අපනයන මිළ 1965 දී වූ 89 සිට 1966 දී 85 දක්වා පහළ බැස ඇත ; මෙය අවුරුදු 14 ක් තුළ වාර්තා වී ඇති පහළ ම මට්ටම වන්නේ ය. 1966 දී පහළ බැසීමට පටන් ගත් රබර් මිල ගණන් දර්ශකය, එපරිද්දෙන් ම 1965 දී වූ 91 සිට 1966 දී 90 දක්වා අඩු වී ඇත. එක්සත් ජනපද නොග සම්භාරයෙන් රබර් වැඩියෙන් මුද හැරීමත්, සමහර ප්‍රධාන පෙළේ නිෂ්පාදන රටවල් විසින් විශාල ප්‍රමාණයක් අපනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් 1966 වර්ෂයේ රබර් මිළ ගණන්හි සාමාන්‍ය හැඩ ගැස්ම කෙරෙහි බල පාන්නට ඇති අතර ඒ හේතුවෙන් මිළ ගණන් දුර්වල විය. 1966 දී සුළු නිෂ්පාදිතයන්හි සාමාන්‍ය අපනයන මිල ඊට කලින් අවුරුද්දේදීට වඩා සතුටුදායක විය ; එහෙත්, 1966 දී එය කොතරම් දුරට නැවත නරක අතට හැරුණේ ද කිව හොත් එය 1965 දී ලැබූ වාසි අහෝසි කරන තරම් විය.

ආනයනය කරන ලද වෙළෙඳ භාණ්ඩවල මුළු වටිනාකම 1965 දී රුපියල් දශ ලක්ෂ 1,922 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 2,023 ක් විය. මෙම මුදලින් රුපියල් දශ ලක්ෂ 224 ක් ආධාර වලින් ගෙවන ලද ආනයන වූ අතර එය 1965 වර්ෂයේ දී ආධාරවලින් ගෙවන ලද ආනයන වටිනාකමට වඩා රුපියල් දශ ලක්ෂ 83 ක් අධික වී ඇත. 1966 දී මෙසේ ආධාරවලින් ලැබූ ආනයන ප්‍රමාණය අධික වීමට ප්‍රධාන හේතුව වූයේ 1965 දී ශිව්ස ගන්නා ලද ආධාර වැඩ පිළිවෙල නිසා 1966 දී වැඩි ආධාර ප්‍රමාණයක් ලංකාවට ලැබීමය. 1966 දී ලංකාවේ සම්පත්වලින් ගෙවන ලද ආනයන වල වටිනාකම රුපියල් දශ ලක්ෂ 1,799 ක් වූ අතර එය ඊට කලින් වසරේ එවැනි ආනයනවල වටිනාකමට වඩා රුපියල් දශ ලක්ෂ 18 කින් වැඩි විය ; මෙයින් පෙන්නුම් කරන එක් කාරණයක් නම් 1966 දී විදේශීය විනිමය අය වැය ලේඛනය සකස් කිරීමේ දී 1966 දී අපනයන වලින් ලැබෙන ශාන්ත බලන ලද ආදායම් ප්‍රමාණය 1965 අවුරුද්දේදීට වඩා තරමක් දුරට අඩු වෙනැයි බලාපොරොත්තු වීමය. එහෙත් සිදු වූයේ 1966 වර්ෂය සඳහා වූ විදේශීය විනිමය අය වැය ලේඛනය සකස් කළ අවසාවේ දී බලාපොරොත්තු වූවාටත් වඩා ඉතා පහළ තත්ත්වයකට අපනයනවලින් ලද ආදායම පහළ බැසීමයි. මේ නිසා 1966 දී ඉපයූ ආදායම ඉක්ම වා කටයුතු කිරීමට ලංකාවට හැකි වූයේ වැඩියෙන් ආධාර ගලා ඊමත්, ඒ සමගම ඇති වූ ආදායමේ කෙටි කාලීන විදේශීය වගකීම් වැඩි වීමත් හා 1965 දී සැලකිය යුතු ප්‍රමාණයකට ගොඩ නැංවී තිබුණු විදේශීය සම්පත් අඩු වීමත් කරණ කොට ගෙනය.

1966 දී ආනයනය කරන ලද වෙළෙඳ භාණ්ඩවලින් රජයේ ආනයන වල වටිනාකම රුපියල් දශ ලක්ෂ 679 කට (එනම් දළ වශයෙන් 38% කට) ආසන්න වූ අතර 1965 දී එය රුපියල් දශ ලක්ෂ 757 ක් (එනම් 43% ක්) විය. පෞද්ගලික අංශයෙහි ආනයනවල සහ රජයේ සංයුක්ත මණ්ඩලවල ආනයනවල වටිනාකම රුපියල් දශ ලක්ෂ 1,320 ක් වූ අතර ඊට කලින් අවුරුද්දේ එය රුපියල් දශ ලක්ෂ 1,141 ක් විය. ආනයනය කළ සහල් සඳහා ගෙවන ලද මුදල රුපියල් දශ ලක්ෂ 267.9 ක් වූ අතර 1965 වර්ෂයේ එය රුපියල් දශ ලක්ෂ 290.8 ක් විය. ආනයනය කළ පිටිවල වටිනාකම රුපියල් දශ ලක්ෂ 137.5 ක් වූ අතර 1965 වර්ෂයේ දී එය රුපියල් දශ ලක්ෂ 82.8 ක් විය ; 1966 දී ආධාරවලින් ගෙවන ලද පිටි ප්‍රමාණය වැඩි වී ඇති බැව් ද මින් පෙන්වුම් කෙරේ. ආනයනය කරන ලද සීනිවල වටිනාකම 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 75.1 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 70 දක්වා අඩු වී ඇත ; 1966 දී ආනයනය කරන ලද සීනි ප්‍රමාණය අඩු වී නැති හෙයින්, සීනිවල ලෝක වෙළෙඳ පොළෙහි තත්ත්වය දුර්වල වී ඇති බැව් ඉන් ප්‍රධාන වශයෙන් පෙන්වුම් කෙරේ.

කලින් ද සඳහන් කළ පරිදි ණය මුදල්වලින් ගෙවන ලද ආනයනවල වටිනාකම කලින් අවුරුද්දේ රුපියල් දශ ලක්ෂ 77 ක් වූ අතර 1966 දී රුපියල් දශ ලක්ෂ 173 ක් විය. මින් යෝජනා ක්‍රම ආධාර (දීමනාවලින් තොරව) රුපියල් දශ ලක්ෂ 55 ක් වූ අතර පාරිභෝජන භාණ්ඩ ආධාර (දීමනාවලින් තොරව) රුපියල් දශ ලක්ෂ 118 ක් විය. 1966 දී ලැබුණ ආධාරවලින් රුපියල් දශ ලක්ෂ 51 ක් දීමනා වූ අතර එය ප්‍රධාන වශයෙන් ලැබුණේ යන්ත්‍රෝපකරණ සහ පිටි වලිනි. දීමනාවලින් ලැබුණු යන්ත්‍රෝපකරණ, කටුනායක ගුවන් තොටු පළ වැඩ පිළිවෙළ උදෙසා කැනඩාවෙන් ලැබුණු රුපියල් දශ ලක්ෂ 16.7 ක් වටිනා යන්ත්‍රෝපකරණවලින් ද, චීනයෙන් ලැබුණු රුපියල් දශ ලක්ෂ 2.5 ක් වටිනා ජේෂකර්ම යන්ත්‍රවලින් ද යුක්ත විය. පිටි වලින් සපයන ලද දීමනා ලැබුණේ ප්‍රධාන වශයෙන් ම ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් ය. යෝජනා ක්‍රම ආධාර යටතේ කරන ලද ආනයන සෑදී ඇත්තේ ලෝක බැංකුවෙන් රුපියල් දශ ලක්ෂ 6.8 ක් ද සෝවියට් දේශයෙන් රුපියල් දශ ලක්ෂ 9.2 ක් ද, චීනයෙන් රුපියල් දශ ලක්ෂ 9.0 ක් ද පර්මන් සමූහා ආණ්ඩුවෙන් රුපියල් දශ ලක්ෂ 16.7 ක් ද, එක්සත් රාජධානියෙන් රුපියල් දශ ලක්ෂ 4.5 ක් ද, කැනඩාවෙන් රුපියල් දශ ලක්ෂ 5.5 ක් ද, යුගෝස්ලෝවියාවෙන් රුපියල් දශ ලක්ෂ 1.7 ක් ද හා ප්‍රංශය සහ පෝලන්තය ඇතුළු වෙනත් දයක රටවලින් ලැබුණු කුඩා ප්‍රමාණයන් ද යන මේවායිනි. මෙසේ ලැබුණු ආධාර යටතේ ගෙන්වන ලද ආනයන 1966 වර්ෂය තුළ වූ සංවර්ධන යෝජනා ක්‍රම උදෙසා යොදවන ලදී.

සංඛ්‍යා සටහන II (ඊ) 3

1965 සහ 1966 ජංගම අදිසි

රුපියල් දශ ලක්ෂ

	1965			1966		
	බැර	හර	ඉද්ධ	බැර	හර	ඉද්ධ
සේවා ...	198.5	167.6	+30.9	200.2	193.2	+7.0
මුදල් නොවන රන් සංවලන (ඉද්ධ) ...	—	1.8	— 1.8	—	1.8	— 1.8
ප්‍රවාහණය ...	116.4	25.6	+90.8	116.6	26.4	+90.2
සංචාර ...	5.7	12.6	- 6.9	6.5	15.9	- 9.4
ආයෝජන ආදායම ...	13.4	28.8	-15.4	12.4	54.5	- 42.1
අවකු ආයෝජන ...	1.1	4.3	- 3.2	1.6	30.0	-28.4
අනෙකුත් ...	12.3	24.5	-12.2	10.8	24.5	-13.7
රජයේ වියදම් ...	29.7	25.3	- 4.4	26.6	21.3	+ 5.3
අනෙකුත් සේවා ...	33.3	73.5	-40.2	38.1	73.3	-35.2
සංක්‍රාම ගෙවුම් ...	72.0	31.3	+40.7	69.1	32.1	+37.0
පෞද්ගලික ගෙවුම් ...	7.6	31.3	-23.7	6.2	32.1	-25.9
රාජකාර්ය ...	64.4	—	+64.4	62.9	—	+62.9
එකතුව ...	270.5	198.9	+71.6	269.3	225.3	+44.0

(ආ) ජංගම අදිසි

1966 වර්ෂයේ (භාණ්ඩවලින් ලත් ත්‍යාග ද ඇතුළු) ජංගම අදිසිවල ශුද්ධ ශේෂයෙහි රුපියල් දශ ලක්ෂ 44.0 ක අතිරික්තයක් වූ අතර 1965 දී රුපියල් දශ ලක්ෂ 71.6 ක අතිරික්තයක් විය. අදිසි ගිණුමෙහි අතිරික්තය මේ ලෙසින් අඩු වීමට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ පිට රටට ගෙවිය යුතු ආයෝජන ආදායම් හිඟය කලින් අවුරුද්දේ දීට වඩා වැඩි වීමයි ; මෙම හිඟය වැඩි වීම සිදු වූයේ ආයෝජන ආදායම් ගෙවීම කල් තැබීමේ බලය 1966 දී සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කරනු ලැබීම නිසාය. 1965 දී ආයෝජන ආදායම් හිඟය වූ රුපියල් දශ ලක්ෂ 15.4, 1966 දී රුපියල් දශ ලක්ෂ 42.1 දක්වා අධික විය. ඇහිරි තිබුණ ආයෝජන ආදායම් ගෙවීම මුද්‍ර හැරීම නිසා 1966 යේ මුල් භාගයේ දී රුපියල් දශ ලක්ෂ 13.5 ක මුද්‍රලක් ගෙවන්නට යෙදුණ අතර ඊට පසු මසකට රුපියල් දශ ලක්ෂ 3.5 ක් බැගින් ගෙවීමට අවසර දෙන ලදීත් දෙවැනි භාගයේ දී ගෙවන ලද මුළු මුදල රුපියල් දශ ලක්ෂ 21 ක් විය. මෙම ගෙවීම මුද්‍ර හරින ලද්දේ අපගේ අපනයන ආදායම් තියුණු ලෙස පහළ බැසීම සිදු වෙමින් පැවැතියාවූ ද, ජාත්‍යන්තර ගනුදෙනු බලවත් ලෙස පීඩා සහිත වූද කාලයක වූ හෙයින් ඉන් පෙන්වුම් කැරෙන්නේ එවැනි තත්ත්වයන් මධ්‍යයේ තම සියළු එකතු වී තිබේ වගකීම බෙරා දැමීමට ලංකාව දැඩි ප්‍රයත්නයක් ගත් බැවිණ. එසේ මුද්‍ර හල ඇහුරුනු අරමුදල් වලින්, 1966 දී ප්‍රේෂනය කරන ලද්දේ රු. දශ ලක්ෂ 29.2 පමණි. කලින් වර්ෂයට වඩා 1966 දී ගමන් හා පෞද්ගලික සංක්‍රාම ගෙවීම් පිළිබඳ ලංකාවේ පැහැදිලි සුළු වශයෙන් වැඩිවී ඇති බැව් ද වාර්තා වී ඇත. 1966 දී අදිසි ගිණුමෙහි ඇති වූ පරිභාණියට හේතු වූ නවත් ප්‍රධාන කාරණයක් නම් ලංකාව වෙනුවෙන් වන දීමනා වශයෙන් කැරුණු රාජ්‍ය සංක්‍රාම ගෙවුම් තියුණු ලෙස අඩු වීම ය ; ඒවායේ (එක්සත් ජනපද ජන නීති 480 යටතේ කෙරෙන රුපියල් සංක්‍රාම ඇතුළු) වටිනාකම 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 64.4 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 62.9 දක්වා අඩු විය.

සංඛ්‍යා සටහන II (ඊ) 4

ලංකාවේ රාජ්‍ය විදේශීය වගකීම් (දළ) (1)

රුපියල් දශ ලක්ෂ

	වර්ෂය අවසානයට ගෙවීමට ඇති		
	1965	1966	වෙනස
1. ලංකාවෙන් අය විය යුතු ගෙවීම් ගිවිසුම් ශේෂ ...	0.7	30.2	+ 29.5
2. ජා. මු. අරමුදලෙන් ගත්ණය ...	181.3	271.7	+ 90.4 (2)
3. රන් පවුම් ණය ...	88.3	83.3	—
4. ණයට ගෙන පියවා නොමැති විදේශීය ණය 3 ...	389.5	439.6	+ 50.1
5. සහභාගී රටවල් 4 ...	—	118.6	+118.6
6. පමාකළ ගෙවුම් (සහල්) ...	60.3	30.6	- 29.7
එකතුව ...	715.1	974.0	+ 258.9

- (1) විදේශීය විනිමය වලින් ගෙවීමට ඇති වගකීම් වලට ජන නීති 480 යටතේ ඇති ප්‍රතිපාර්ශ්වීය අරමුදල් ශේෂ සහ වෙළෙඳ බැංකු වෙනැති, අනේවාසි ශේෂ ඇතුළත් නොවේ. එවැනි ශේෂ 1966 දී රුපියල් දශ ලක්ෂ 97.8 සිට රුපියල් දශ ලක්ෂ 56.7 දක්වා රුපියල් දශ ලක්ෂ 41.1 කින් වැඩි විය.
- (2) රුපියල් දශ ලක්ෂ 144.0 ක ණය ගැනීම් සහ කලින් ගත් ණය වලින් රුපියල් දශ ලක්ෂ 53.6 ක ප්‍රති මිලට ගැනීම් ඇතුළත්ය.
- (3) ජා. ප්‍ර. ස. බැංකුව, අමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය, ජර්මන් පෙඩරල් ජන රජය, කැනඩාව, ජපානය, ප්‍රංශය හා යුගෝස්ලෝවියාවානේ ලබාගත් ණය මුදල් ඇතුළත් ය.
- (4) 1965 සහ 1966 වර්ෂ වල වැඩි සටහන් යටතේ එක්සත් රාජධානියෙන් ජර්මන් පෙඩරල් ජනරජයෙන්, ජපාන යෙන්, ඉන්දියාවෙන් හා කැනඩාවෙන් ලැබුණු භාණ්ඩාධාර ඇතුළත්ය.

(ඇ) රාජ්‍ය විදේශීය වගකීම :

රාජ්‍ය දීර්ඝ කාලීන ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ලංකාව ලැබූ ශුද්ධ ශේෂයෙහි රුපියල් දශ ලක්ෂ 169 * ක අතිරික්තයක් 1966 දී තිබුණ අතර 1965 දී එම අතිරික්තය වූයේ රුපියල් දශ ලක්ෂ 36 ක් පමණි. 1965 දී රුපියල් දශ ලක්ෂ 25 ක් වූ රන් පවුම් ණය මුදලක් බෙරුම් කරන ලදී. 1966 දී ලැබූ මුළු දීර්ඝ කාලීන ප්‍රාග්ධනය රුපියල් දශ ලක්ෂ 199 ක් වූ අතර එය සමන්විත වූයේ යෝජනා ක්‍රම ණය රුපියල් දශ ලක්ෂ 80 කින් හා හුවමාරු භාණ්ඩ ණය රුපියල් දශ ලක්ෂ 118 කින්ය. ලංකාවේ දීර්ඝ කාලීන ගිණුමෙහි ඇති මුළු විදේශීය ණය ප්‍රමාණය දැනට රුපියල් දශ ලක්ෂ 913.2 ක් වන අතර ඉන් ජාත්‍යන්තර මුදල් අරමුදලට ඇති ණය ප්‍රමාණය (රුපියල් වලින් ගෙවිය යුතු සේවා ගාස්තු ඇතුළුව) රුපියල් දශ ලක්ෂ 271.7 ක් වන්නේ ය. 1966 දී ලැබුණු දීර්ඝ කාලීන ප්‍රාග්ධනය, එම වර්ෂය තුළ වූ පාරිභෝජන සහ ආයෝජන අවශ්‍යතාවන් මෙන්ම කලින් ගිවිස ගත් යෝජනා ක්‍රම ආධාර අනුව ආරම්භ කරන ලද සංවර්ධන යෝජනා ක්‍රමයන්හි කටයුතු කර ගෙන යාම සඳහා ද යොදවන ලදී. හුවමාරු භාණ්ඩ ණය වශයෙන් 1966 දී ලැබූ ආනයන සියල්ල ම වාගේ සංයුක්ත වූයේ වැඩි වශයෙන් ආයෝජන භාණ්ඩ වලින් හා දැනට පවත්නා වූ යන්ත්‍රෝපකරණවල ධාරිතාව නඩත්තු කිරීම හා පූර්ණ ලෙස වැඩට යෙදීම සඳහා අවශ්‍ය වන අමු ද්‍රව්‍ය වලින් ය. 1966 දී ලැබූ යෝජනා ක්‍රමය ණය, ග්‍රාන්ධිපාස්හි තාප බල යෝජනා ක්‍රමය සඳහා (රුපියල් දශ ලක්ෂ 6.8 ද), මස්කෙළිය යෝජනා ක්‍රමය සඳහා (රුපියල් දශ ලක්ෂ 5.5 ද), මහනුවර ජල සම්පාදන ක්‍රමය සඳහා (රුපියල් දශ ලක්ෂ 1.0 ද), දුම්රිය නවීන ක්‍රමයට සකස් කිරීම සඳහා (රුපියල් දශ ලක්ෂ 6.2 ද), වරාය සංවර්ධනය උදෙසා (රුපියල් දශ ලක්ෂ 4.6ද) යොදවන ලදී. තවද, සිමෙන්ති සහ ලෝහ භාණ්ඩ සංයුක්ත මණ්ඩල සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ද, වානේ සංයුක්ත මණ්ඩලය, ටයර් සංයුක්ත මණ්ඩලය හා පිරි අඹරන සංයුක්ත මණ්ඩලය වැනි රජයේ ආයතන උදෙසා අවශ්‍ය ටැලිපෝන් උපකරණ ට්‍රේලර් සහ වෙනත් යන්ත්‍රෝපකරණ ගෙන්වීම සඳහාද යෝජනා ක්‍රම ණය මුදල් යොදවන ලදී.

1965 දී මෙන් ලංකාව ජාත්‍යන්තර මුදල් අරමුදල සමග සමීපයට ගිවිසුමක්, එක වසරකට ක්‍රියාත්මක වන පරිදි, 1966 ජුනි මාසයේ දී ඇති කර ගන්නා ලදී. දෙවැනි සමීපයට වැඩ පිළි වෙල යටතේ සමීපයට කාලය තුළ දී, රුපියල් දශ ලක්ෂ 119 ක් (ඩොලර් දශ ලක්ෂ 25 ක්) කොටස් වශයෙන් ලබා ගැනීමට ලංකාවට ඉඩ දෙන ලදී. මෙම ණය පහසුව සලසන ලද්දේ, වැඩි ආර්ථික සංවර්ධන සිසුතාවක් සහ මිලසටායි තාවෙන් යුතුව තම සමීපත් පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට යෙදීමක් තහවුරු කර ගැනීමට ලංකාව උත්සාහ දරන කාලයක් වූ මෙම වසර තුළ ඇයගේ ජාත්‍යන්තර ගනුදෙනු වලට ආධාර දීමක් වශයෙන් මෙම වාර්තාවට අදාළ වන කාලය තුළ ලංකාව පළමු සහ දෙවැනි සමීපයට වැඩ පිළිවෙල වල් යටතේ ඇයට ලැබී තිබුණු ණය පහසුකම් ප්‍රයෝජනයට යෙදුවාය. තවත් රුපියල් දශ ලක්ෂ 119 ක මුළු ණය මුදලක් සඳහා දෙවන සමීපයට ගිවිසුමක් ඇති කර ගන්නට යෙදුන හෙයින් ප්‍රථම සමීපයට ගිවිසුම යටතේ වූ අවසාන ණය කොටස වන රුපියල් දශ ලක්ෂ 35.7 ප්‍රයෝජනයට ගත නොහැකි විය. 1966 දී ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ලබා ගත් දළ ණය ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 144 ක් විය. මින් රුපියල් දශ ලක්ෂ 35.7 ක් පළමු සමීපයට වැඩ පිළිවෙල යටතේ ලබා ගත් මුදලකි. තවත් රුපියල් දශ ලක්ෂ 89.3 ක් 1966 දෙවන භාගයේ දී දෙවන සමීපයට වැඩ පිළිවෙල යටතේ ලබා ගන්නට යෙදුනාය. මෙම කාල පරිච්ඡේදය, ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ දුෂ්කරතාවයන් වැඩි වෙමින් තිබුණ යුගයක් හෙයින් ද, විශේෂයෙන් මෙම කාලය තුළ ප්‍රධාන විදේශීය මුදල් වෙළෙඳ පොළවල්හි පොළී ප්‍රමාණ සාමාන්‍ය වශයෙන් වැඩි වෙමින් පැවති හෙයින් ද ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ලබා ගත් මෙම ණය ඉතාමත් ප්‍රයෝජන වත් විය.

මෙම ණය වලට අමතරව තවත් රුපියල් දශ ලක්ෂ 19.0 ක ණය මුදලක් 1966 මාර්තු මාසයේ දී අරමුදලෙන් ලබා ගන්නා ලදී ; මෙම මුදල ලබා ගන්නා ලද්දේ අරමුදල වෙනුවෙන් ලංකාව ගෙවිය යුතු කොටස රුපියල් දශ ලක්ෂ 371.3 (ඩොලර් දශ ලක්ෂ 78 ක්) දක්වා වැඩි කිරීම නිසා රත්රන් දයක මුදල ගෙවීම පිණිසය. 1966 වර්ෂය තුළ දී ලංකාව විසින් රුපියල්

* එක්සත් ජනපද ජන නීති 480 යටතේ ඇති ප්‍රති පාර්ශ්වික අරමුදල් වලින් මුද්‍ර හරිනු ලබන රුපියල් ඇතුළුව.

දශ ලක්ෂ 53.6 ක මුදලක් විදේශීය විනිමයෙන් ජාත්‍යන්තර මුදල් අරමුදලට ආපසු ගෙවන ලදී. මින් රුපියල් දශ ලක්ෂ 17.9 ක් 1961 අප්‍රේල් මාසයේ ණයට ගන්නා ලද රුපියල් දශ ලක්ෂ 53.8 ආපසු ගෙවීමේ අවසාන කොටස වන අතර, රුපියල් දශ ලක්ෂ 35.7, 1962 පෙබරවාරි මාසයේ දී ණයට ගන්නා ලද රුපියල් දශ ලක්ෂ 53.8 ආපසු ගෙවීමේ කොටස් දෙකක් වෙයි. එමනිසා ලංකාව 1966 දී අරමුදලෙන් ලැබූ ශුද්ධ ණය ප්‍රමාණය, විශේෂ ණය මුදලක් වූ රුපියල් දශ ලක්ෂ 19.0 ද ඇතුළුව රුපියල් දශ ලක්ෂ 90.4 ක් වූ අතර 1965 දී එය රුපියල් දශ ලක්ෂ 73.7 ක් පමණ විය. 1966 අවසානය වන විට ජාත්‍යන්තර මුදල් අරමුදලෙන් ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 271.7 ක් වී ඇත.

(ඇ) මුදල් කලාප සහ ප්‍රධාන ප්‍රදේශ

එක්සත් ජනපදය සමග කරන ලද වෙළෙඳ ගනුදෙනු අතින් විරන්තව පැවත ආ අපගේ අතිරික්තය 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 160.9 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 132.5 දක්වා අඩු විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අපනයන ආදායම් වලින් රුපියල් දශ ලක්ෂ 24.6 ක් අඩු වීමත් ආනයන ගෙවීම් වලින් රුපියල් දශ ලක්ෂ 3.8 ක් අඩු වීමත් ය. එක්සත් රාජධානිය සමග කළ ගනුදෙනු වල අතිරික්තය 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 87.1 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 39.2 දක්වා අඩු විය. එමෙන් ම චීනය සමග කළ වෙළෙඳාමෙන් 1965 දී ලැබූ අතිරික්තය වන රුපියල් දශ ලක්ෂ 56.7, 1966 දී රුපියල් දශ ලක්ෂ 6.9 දක්වා අඩු විය. මෙයට ප්‍රධාන හේතුව වූයේ ආනයන ගෙවීම් රුපියල් දශ ලක්ෂ 41.3 කින් වැඩි වීමය. සෝවියට් දේශය සමග කල ගනුදෙනු වලින් 1966 දී ලැබූ රුපියල් දශ ලක්ෂ 39.4 ක අතිරික්තය අපනයන ආදායම් රුපියල් දශ ලක්ෂ 49 කින් අඩුවීම නිසා 1966 දී රුපියල් දශ ලක්ෂ 18.2 ක හිඟයක් බවට පෙරළිණි.

1966 දී ඩොලර් කලාපය සමග නිකුණ වෙළෙඳ අතිරික්තය කලින් තුබුණාට වඩා අඩුවීම හිලව කිරීමට තරම් 1966 දී ලැබුණ ආධාර ප්‍රමාණවත් නොවීය ; ඇත්ත වශයෙන් මෙම ආධාර 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 57.1 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 69.5 දක්වා වැඩි විය. එපරිද්දෙන් ම චීනය සම්බන්ධයෙන් ද 1965 දී රුපියල් දශ ලක්ෂ 56.7 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 6.9 දක්වා අඩු වූ අතිරික්තයට සරිලන තරම් ලැබුණ ආධාර ප්‍රමාණවත් නොවීය ; මන්ද එම ආධාර 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 24.6 වූ නමුත් 1966 දී එය රුපියල් දශ ලක්ෂ 11.5 දක්වා අඩු විය. සෝවියට් දේශය සම්බන්ධයෙන් ද සිදු වූයේ එයමය. එහෙත් මීට විරුද්ධ වශයෙන් එක්සත් රාජධානිය සමග වූ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ ජංගම ගිණුම් අතිරික්තය 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 87.1 සිට 1966 දී රුපියල් දශ ලක්ෂ 39.2 දක්වා අඩුවීම (රුපියල් දශ ලක්ෂ 47.9 ක විදේශීය විනිමය අවාසියකි), සැලකිය යුතු ප්‍රමාණයකින් පියවීමට, 1965 දී වූ රුපියල් දශ ලක්ෂ 2.3 සිට 1966 දී වූ රුපියල් දශ ලක්ෂ 32.5 (හෝ රුපියල් දශ ලක්ෂ 30.2 කින්) දක්වා ආධාර වැඩි වීම නිසා පුළුවන් විය. එමෙන්ම ඉන්දියාව සමග කළ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ජංගම ගිණුම් හිඟය වැඩි වීම රුපියල් දශ ලක්ෂ 11.1 කින් ආධාර වැඩි වූ බැවින් තරමක් දුරට ලිහිල් විය.

(ඉ) විදේශීය සංචිත

1965 දී ඇතිවූ වාසි සහිත ගෙවුම් ශේෂය නිසා ලංකාවට ඇයගේ විදේශීය දළ වත්කම් (රන් පවුම් ණය නිදන් අර මුදල්හි ශුද්ධ ප්‍රමාණය) සැලකිය යුතු මට්ටමක් වන රුපියල් දශ ලක්ෂ 407.6 ක් (නැතහොත් මාස 2 1/2 ක සාමාන්‍ය ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් තරම් මුදලක්) දක්වා ගොඩනංවා ගැනීමට හැකි වූවාය. එහෙත් 1966 දී අපනයන ආදායම් වේගයෙන් අඩු වීමත් සමගම ඇති වූ ජංගම ගිණුමෙන් සහ ප්‍රාග්ධන ගිණුමෙන් සිදු කැරුණ ගෙවුම් අධික වීම හේතු කොට ගෙන ලංකාවේ විදේශීය ගෙවුම්හි “ මූලික ශේෂයෙහි පිරිහීමක් ඇති වීම නිසා ලංකාවේ විදේශීය වත්කම් වලින් ගෙවුම් සිදු කිරීමට ඇයට සිදු විය ; මෙසේ විදේශීය වත්කම් වලින් ගෙවන ලද මුදල් ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 122 ක් පමණ වූ අතර ඒ නිසා අපගේ විදේශීය වත්කම් රුපියල් දශ ලක්ෂ 281.9 (එනම් මාස දෙකක සාමාන්‍ය ආනයන සඳහා ගෙවීමට වත්

සංඛ්‍යා සටහන II (ඊ) 5

වර්තන ගිණුම මුදල් කලාප හා ප්‍රධාන රටවල් අනුව

	වෙළෙඳ ගනුදෙනු											
	එකතුව						1966 — නාවකාලික					
	1965			1966			1965			1966		
	බැර	හර	මුද්ධ	බැර	හර	මුද්ධ	බැර	හර	මුද්ධ	බැර	හර	මුද්ධ
1. ඩොලර් කලාපය	282.0	133.5	+ 148.5	267.1	149.7	+ 117.4	237.3	76.4	+ 160.9	212.7	80.2	+ 132.5
2. රන් පවුම් කලාපය	1,022.9	1,029.3	- 6.4	914.3	1,116.1	- 201.8	1,019.4	1,023.5	- 4.1	909.3	1,067.9	- 158.6
(i) එක්සත් රාජධානිය	567.2	482.4	+ 84.8	546.8	539.7	+ 7.1	567.2	480.1	+ 87.1	546.4	507.2	+ 39.2
(ii) ඉන්දියාව	54.1	161.5	- 107.4	25.8	164.8	- 139.0	54.1	161.5	- 107.4	25.8	153.7	- 127.9
(iii) අනෙකුත්	401.6	385.4	+ 16.2	341.7	411.6	- 69.9	398.1	381.9	+ 16.2	337.1	407.0	- 69.9
3. ඩොලර් හෝ රන් පවුම් නො වන කලාප	875.0	958.2	- 83.2	761.8	982.0	- 220.2	858.8	879.5	- 20.7	756.3	874.2	- 115.9
(i) අනෙකුත් ආ.ස.සං.ය. රටවල්*	193.5	288.1	- 94.6	166.7	296.5	- 129.8	193.5	271.7	- 78.2	166.7	242.6	- 75.9
(ii) චීනය	193.8	146.6	+ 47.2	172.7	174.8	- 2.1	178.7	129.0	+ 56.7	170.2	163.3	+ 6.9
(iii) සෝවියට් කලාපය	204.7	191.0	+ 13.7	155.7	183.7	- 28.0	204.7	165.3	+ 39.4	155.7	173.9	- 18.2
(iv) අනෙකුත්	283.0	382.5	- 49.5	266.7	327.0	- 60.3	281.9	320.5	- 38.6	265.7	294.4	- 28.7
එකතුව	2,170.9	2,121.0	+ 58.9	1,943.2	2,247.8	- 304.6	2,115.5	1,979.4	+ 136.1	1,880.3	2,022.3	- 142.0

* ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, පෙඩරල් පර්මන් සමූහාණ්ඩුව, ග්‍රීසිය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ජාතුහාලය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය.

ප්‍රාමාණවත් නොවන මුදලකි) දක්වා පහළ බැස ඇත. මීට අමතරව ලංකාව ඇයගේ කෙටි කාලීන වගකීම් රුපියල් දශ ලක්ෂ 75 කින් වැඩි කළාය. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් 1965 දී සිදු වූයේ ලංකාවේ විදේශීය වත්කම් (රන් පවුම් ණය නිදන් අර මුදල්හි ශුද්ධ ප්‍රමාණය) රුපියල් දශ ලක්ෂ 102.9 කින් වැඩි වීමත් කෙටි කාලීන වගකීම් රුපියල් දශ ලක්ෂ 3.0 කින් වැඩි වීමත් ය.

1965 දී ලංකාවේ විදේශීය වත්කම් ගොඩනැංවීමේ හා හැකි තාක් දුරට ඇයගේ කෙටි කාලීන වගකීම් අඩු කිරීමේ ප්‍රතිපත්තිය ඉතා යහපත් එකකි. බලාපොරොත්තු නොවූ පරිදි අපනයන ආදායම් නියුණු ලෙස පහළ බැසීමත්, ඉතාමත් කෙටි කාල තුළ අපනයන ආදායම් සහ ගෙවීම් අතර නියුණු උච්චාවචනයන් ඇති වීමත්, වෙළෙඳ සහ බැංකු අංශයෙහි ඇති වූ වැඩි වර්ජන නිසා දේශීය ආර්ථික කටයුතු කෙරෙහි බාධාවන් ඇති වීමත් යන මේ කාරණාවන් සියල්ල නිසා 1966 දී ඇති වූ ගෙවුම් අධික වීම 1965 දී විදේශීය සම්පත්හි ඇති වූ වැඩි වීමටත් වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන් ම වියදම් කිරීමට ලංකාවට සිදු විය. ඇත්ත වශයෙන් 1966 දී, මීට අමතරව ලංකාවේ වෙළෙඳ සහ ගෙවුම් අතර වූ අසමතුලිතතාව පියවීම පිණිස අපගේ විදේශීය වත්කම් වලින් කරන ලද ගෙවීම් වලට මදි හරිය පිරවීම උදෙසා නොයෙක් වර විදේශීය බැංකු වලින් ණයට ගැනීමට ඇයට සිදු විය. අපනයන පිටවීම අවහිර කිරීමට හේතු වූ වෙළෙඳ අංශයෙහි වැඩි වර්ජනය නිසා අපගේ ගෙවුම් ශේෂය මහත් පීඩනයකට ගොදුරු වූ කාලය වන 1966 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ කාලය තුළ එවැනි ණයට ගැනීම් විශේෂයෙන් ම අධික විය. තවද, 1966 දී ලංකාව ඇයගේ ගෙවීම් ගිවිසුම් යටතේ වන වගකීම් රුපියල් දශ ලක්ෂ 30 කින් පමණ වැඩි කළ අතර එය ද මෙම වාර්තාවට අදාළ කාලය තුළ ලංකාවේ විදේශීය සංචිත වල වූ පීඩනය සීමා කිරීමට ප්‍රායෝජනවත් විය.

1966 වර්ෂය තුළ ලංකාව පිළිවෙලින් 1965 ජුනි මාසයේදී හා 1966 ජුනි මාසයේ දී ගිවිස ගන්නා ලද පළමු හා දෙවන සමීපස්ථ වැඩ පිළිවෙළවල් යටතේ විදේශීය මුදල් වලින් නොයෙක් ණය ප්‍රමාණයන් ජාත්‍යන්තර මුදල් අර මුදලින් ණයට ගත්තාය. පළමු සමීපස්ථ වැඩ පිළිවෙළ යටතේ රුපියල් දශ ලක්ෂ 35.7 ක මුදලක් 1966 ජනවාරි මාසයේ දී ණයට ගන්නා ලදී. ඊට පසුව දෙවන සමීපස්ථ වැඩ පිළිවෙළ යටතේ ණයට ගන්නා ලද මුළු ණය ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 89.3 ක් විය. මීට අමතර වශයෙන්, ලංකාවේ කොටස රුපියල් දශ ලක්ෂ 371.3 දක්වා වැඩි කරනු ලැබීම නිසා ලංකාව විසින් ගෙවිය යුතු රන්රන් දයක මුදල ගෙවීම සඳහා රුපියල් දශ ලක්ෂ 19 විශේෂ මුදලක් ජාත්‍යන්තර මුදල් අරමුදලින් ලබා ගන්නා ලදී. මෙම වාර්තාවට අදාළ වන කාලය තුළ දී, කලින් ගත් ණය වෙනුවෙන් ජාත්‍යන්තර මුදල් අරමුදලට ආපසු ගෙවන ලද මුළු ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 53.6 ක් වූයෙන් 1966 දී අරමුදලින් ණයට ගන්නා ලද ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 90.4 ක් විය. 1966 වර්ෂය තුළ ජාත්‍යන්තර මුදල් අරමුදලින් ලංකාවට ලැබුණු ආධාරවල පරමාර්ථය වූයේ මිල ස්ථායීතාවෙන් යුතුව රටෙහි සම්පත් පුර්ණ ලෙසින් ප්‍රයෝජනයට යෙදවීමේ බලාපොරොත්තුවෙන් ස්ථායීකරණ වැඩ පිළිවෙළක් සාර්ථක ලෙස අනුගමනය කිරීමට ලංකාවට උදව් දීමටය. 1966 දී විදේශීය ගෙවුම් හි නොකඩවාම ඇති වූ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටි කාලයක දී ජාත්‍යන්තර මුදල් අරමුදලින් ලංකාවට ලැබුණු මෙම ආධාර, තම ගෙවුම් දුෂ්කරතාවන් ලිහිල් කර ගැනීමට හා තම විදේශීය සංචිත නඩත්තු කිරීමට ඇයට මහෝපකාරී විය.